



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
சமூக வலுவூட்டல் அமைச்சு
MINISTRY OF SOCIAL EMPOWERMENT

මගේ අංකය DSD/HO/2/Ad/01/circular
எனது இல My No

ඔබේ අංකය
உமது இல Your No

දිනය 2018.08.30
திகதி Date

සමෘද්ධි චක්‍රලේඛ අංක 2018/16

සියළුම සමෘද්ධි අධ්‍යක්ෂවරුන් / අධ්‍යක්ෂ (පාලන හා ආයතන) මඟින්,
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලය වෙත.

2017 අංක 02 දරණ දිවිනැගුම (සංශෝධන) පනතින් සංශෝධිත 2013 අංක 01 දරණ දිවිනැගුම පනතේ 44 (ඉ) (iii) හා (iv) වගන්තිය යටතේ අන්තර්ග්‍රහණය වීමට කැමැත්ත පලකරන ලද නිලධාරීන් වෙත මනාපය සංශෝධනය කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම.

උක්ත සංශෝධිත පනතේ 2 වන වගන්තිය මඟින් පිහිටුවන ලද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඒකාබද්ධ වූ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය හා උඩරට සංවර්ධන අධිකාරිය යන ආයතන තුනෙහි සේවය කළ නිලධාරීන්, එම දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් එකී පනතේ 44 (ඉ) (ii), 44 (ඉ) (iii) හා 44 (ඉ) (iv) යන වගන්තින් මඟින් ප්‍රතිපාදන සලසා ඇත. ඊට අතිරේකව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් 2014/01, 2014/02 හා 2014/04 යනුවෙන් අභ්‍යන්තර චක්‍රලේඛ 03 ක් ද නිකුත් කර ඇත.

02. එසේම, පනතේ 44 (ඉ) (iii) හා (iv) වගන්තිය යටතේ අන්තර්ග්‍රහණය වීමට කැමැත්ත පලකරන ලද නිලධාරීන් කිසිවෙක් මේ වන තෙක් දෙපාර්තමේන්තුව වෙත නිසි පරිදි අන්තර්ග්‍රහණය කර විධිමත් පත්වීම් ලිපි ලබා දීම සිදුකර නොමැත.

03. මෙම නිලධාරීන් විසින් හා ඔවුන් නියෝජනය කරන වෘත්තීය සමිති විසින් සිදුකර ඇති ඉල්ලීම් සලකා එකී සේවකයන්ගේ ඒ ඒ අධිකාරීන්වල සේවා කාලය ද ඇතුළත්ව, මුල් සේවා කාලය සහිතව දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය වීම සඳහා පහත සඳහන් කොන්දේසි වලට යටත්ව මෙම චක්‍රලේඛය මඟින් ප්‍රතිපාදන සලසා දෙනු ලැබේ.


- i. පනතේ 44 (ඉ) (iii) හා (iv) වගන්තිය යටතේ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය වීමට මීට පෙර මනාපය පලකරන ලද සියලුම නිලධාරීන්ට මෙම චක්‍රලේඛයේ සඳහන් දින සිට **2018.09.30** දක්වා 44 (ඉ) (ii) වගන්තිය යටතේ අන්තර්ග්‍රහණය වීමට තම මනාපය නැවත ඉදිරිපත් කිරීම සඳහා හිමිකම් ලැබේ.

ii. තමන් ඒ ඒ අධිකාරිවල සේවා කාලය වෙනුවෙන් 1983 අංක 12 දරන පාරිතෝෂික පනතේ නියමයන්ට අනුව මේ වන විට පාරිතෝෂික මුදල් ලබාගෙන ඇත්නම් එම මුදල් රජය වෙත ආපසු ගෙවීම් කළ යුතුය.

iii. මුල් සේවා කාලය සහිතව විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීම සඳහා දැනට පවත්නා ප්‍රතිපාදන අනුව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පෙන්වා දෙන පරිදි විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ කරගනු ලබන්නේ අංක අමප/16/2195/711/001 - 11 හා 2017 ජූලි 12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය වේ. ඒ අනුව එක් එක් නිලධාරියා විසින් සේවක අර්ථසාධක අරමුදලෙන් ලබා ගෙන ඇති සම්පූර්ණ රජයේ දායකත්වය 60% ක ප්‍රමාණය රජයට ගෙවිය යුතුය. එහෙත් මුල්සේවා කාලය සහිතව විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම සම්බන්ධයෙන් පවතින අධිකරණ කටයුතු වල තීන්දු මත හෝ රජය විසින් ඉදිරියේ දී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයන්ට ඔබ යටත් විය යුතුය. එමෙන්ම හිඟ වැන්දඹු අනන්දරු දායක මුදල් හා අදාළ වන දඩ මුදල් සහ රජය විසින් නියම කරනු ලබන වෙනත් ගෙවීම්ද සිදු කළ යුතුය. එම ගෙවීමට අදාළ ක්‍රමවේදයන් පසුව දැනුම් දෙනු ලැබේ.

iv. ඉහත සඳහන් කළ සියළු ගෙවීම් රජය විසින් ඉදිරියේදී තීරණය කරනු ලබන දිනයක දී හෝ තීරණය කරන ක්‍රමවේදයන්ට අනුකූලව විශ්‍රාම වැටුප් හිමිකම ලබා ගැනීමට පෙර ගෙවා අවසන් කිරීමට ඔබ බැඳී සිටියි.

04. ඒ අනුව මීට පෙර තමන් විසින් සිදුකරන ලද කැමැත්ත පල කිරීමේ යෝජනා අවලංගු කරමින් මෙම නව යෝජනාව මේ සමග අමුණා ඇති ආකෘතියට අනුකූලව නියමිත දිනයට පෙර ඉදිරිපත් කළ යුතුය. ඉහත සඳහන් කරන සියළු ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳව විධිමත් ක්‍රමවේදයක් සකසා නොපමාව ඔබව දැනුවත් කරන බව වැඩිදුරටත් දන්වා සිටිමි.


 ජේ.දඩල්ලගේ,
 අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් :-

- | | | |
|-----|---|---------------|
| 01. | ලේකම්, සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය | - කා.දැ.ගැ.ස. |
| 02. | ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව | - කා.දැ.ගැ.ස. |
| 03. | අධ්‍යක්ෂ ජනරාල්, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව | - කා.දැ.ගැ.ස. |
| 04. | විගණකාධිපති | - කා.දැ.ගැ.ස. |
| 05. | ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව | - කා.දැ.ගැ.ස. |
| 06. | ප්‍රධාන ගණකාධිකාරී, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව | - කා.දැ.ගැ.ස. |

